

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ (“යෝජනා ක්‍රමය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ 54(2) වගන්තියේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

යෝජනා ක්‍රමයේ මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ විගණන විෂයපථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය යෝජනා ක්‍රමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී, මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා යෝජනා ක්‍රමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

යෝජනා ක්‍රමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, යෝජනා ක්‍රමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂයපථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයන් සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් ,වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් යෝජනා ක්‍රමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ යෝජනා ක්‍රමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ යෝජනා ක්‍රමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, යෝජනා ක්‍රමය ක්‍රියා කර ඇති බව;
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව යෝජනා ක්‍රමය කටයුතු කර ඇති බව; සහ
- යෝජනා ක්‍රමයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 බදු රෙගුලාසි වලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
යෝජනා ක්‍රමය විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයට ප්‍රතිචාර වශයෙන් 2023.03.08 දින සහ 2023.11.10 දිනැතිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එවන ලද ලිපි මගින්, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ 2(ඇ) වගන්තිය ප්‍රකාරව, ආරෝපිත ක්‍රමවේදය භාවිතා කරමින් ගණනය කරන ලද මූල්‍ය සේවාවන්ට ආරෝපණය වන අගය එකතු කිරීමේ සියයට 100 මත, සියයට 2.5 ක අනුපාතයකට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීමට යෝජනාක්‍රමය වගකීමට බැඳෙන බව දක්වා තිබුණි. කෙසේ වෙතත්, යෝජනාක්‍රමය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව එකඟ වී නොතිබුණු බව නිරීක්ෂණය විය. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීමට යෝජනාක්‍රමයට ඇති වගකීම පිළිබඳව මේ දක්වා අවසන් එකඟතාවයක් නොපැවතුණි. ඒ අනුව, පනත බලාත්මක කළ දින සිට යෝජනා ක්‍රමය මගින් සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීමක් සිදු කර නොතිබුණි	සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙහි අදාළත්වය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සිදු කරන ලද ලිපි හුවමාරුවෙන් පසුව, 2025 ජනවාරි 17 වන දින නිකුත් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැහැදිලි කිරීම අභියෝගයට ලක් කරමින් ලිඛිත ඉදිරිපත් කිරීමක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කර ගත් අතර, 2025 මැයි 19 වන දින විරෝධතාවක් ඉදිරිපත් කරන ලදී. 2025 ජුනි 23 වන දින පැවති රැස්වීමකදී, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය බදු නිදහස් ආයතනයක් ලෙස පිළිගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් (MoF) ප්‍රතිපත්තිය තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කළ අතර, තීරණයක් ගන්නා තෙක් කිසිදු සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීමක් සිදු නොකරන ලෙස උපදෙස් දෙමින්, පසුකාලීන ව්‍යවස්ථාදායක සංශෝධනයක් අනුගමනය කිරීමට යෝජනා කළේය. පසුව, 2025 අගෝස්තු 04 වන දින භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ පැවති රැස්වීමකදී, මූල්‍ය සේවා සඳහා පෙර අගය එකතු කළ බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) වලින් ලබා දී ඇති නිදහස් කිරීම් වලට අනුකූලව, මෙම පනත අතීතයට බලපාන සංශෝධනයක් හරහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය හට සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනත් නිදහස් කිරීමක් ලබා දෙන බවට එකඟ විය.	යෝජනා ක්‍රමය විසින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කිරීමක් ලබා ගැනීම සඳහා යෝජිත අතීතයට බලපාන ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අඛණ්ඩ පසු විපරමක් සිදු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. බිලියන 26.6 ක ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ලාභය රු. බිලියන 24.1 ක් විය. ඒ අනුව, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. බිලියන 2.5 ක වර්ධනයක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂය තුළ දී මූල්‍ය උපකරණවලින් ලැබුණ පොලී ආදායම ඉහළ යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 සාමාජික ආයතනවලට ණය ලබාදීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2010 අංක 1 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම රෙගුලාසිවල 8.1 (ii) වගන්තිය (2023 නොවැම්බර් 14 දක්වා ක්‍රියාත්මක වන 2021 අංක 2 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම රෙගුලාසිවල 8.1(ii) වගන්තිය) ප්‍රකාරව, කිසියම් සාමාජික ආයතනයක දැඩි ද්‍රවශීලතා අර්බුදයක් පවතින විටදී එවැනි සාමාජික ආයතනයකට සුරක්ෂිත අත්තිකාරම් හෝ ණය ලබා දෙනු ලැබේ. ඒ අනුව, 2014 දෙසැම්බර් 15 වන දින සාමාජික ආයතනයකට රු. බිලියන 6 ක ණයක් ලබා දී ඇත. 2024 දෙසැම්බර් 31 වන විට, ඇවරකරුගෙන් සුරැකුම්පත් කළ කල්බදු සහ කුලී මිලදී ගැනීමේ කළඹට එරෙහිව රුපියල් මිලියන 261.46 ක මුදලක් ලැබී ඇති අතර, ලැබිය යුතු ශේෂය රුපියල් මිලියන 1,229 ක් විය. 2020 මැයි 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම සාමාජික ආයතනයට මූල්‍ය ව්‍යාපාර කටයුතු සිදු කිරීම සඳහා නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කරන ලදී. මෙම ණය මුදල සම්බන්ධයෙන් 2024 දෙසැම්බර් 31 වන දින දක්වා මූල්‍ය ප්‍රකාශනවල රුපියල් මිලියන 1,229 ක භාතිකරණ වෙන්කිරීමක් සිදු කර තිබුණි. 2023 මාර්තු 21 දින, අධිකරණය විසින් ඇවරකරු සඳහා ඇවරකරුවකු පත්කරන ලදී. සාමාජික ආයතනයේ සුරක්ෂිත ණය හිමියකු ලෙස, ගණන් බේරා වසාදැමීම ආරම්භවන දිනට (2021.02.16) හිඟ ණය ශේෂය වෙනුවෙන් වන හිමිකම් ඉල්ලීමක්, 2023 අගෝස්තු 14 දින යෝජනාක්‍රමය ඉදිරිපත් කර තිබුණි. සමාලෝචිත වර්ෂය අවසාන වන විට ගණන් බේරා වසාදැමීමේ මුදල් පියවීම කෙරෙමින් පැවතුණි.	2023 අංක 17 දරණ බැංකු (විශේෂ විධිවිධාන) පනත (BSPA) 2023.11.15 දින සිට ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS) 2023 අංක 01 දරන විධානය නිකුත් කිරීමත් සමඟ, 2021 අංක 02 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා අධාරක යෝජනා ක්‍රම (SLDILSS) රෙගුලාසිය අවලංගු කරන ලදී. දැඩි ද්‍රවශීලතා අර්බුදයකදී ඕනෑම සාමාජික ආයතනයක් (MI) වෙත සුරක්ෂිත අත්තිකාරම් හෝ ණය තවදුරටත් මෙම පනත යටතේ නොසපයයි. 2025 වර්ෂය තුළ මේ දක්වා, සුරැකුම්පත් කළඹ කල්බදු සහ කුලී මිලදී ගැනීමේ සුරැකුමෙන් ඇවරකරුගෙන් රුපියල් මිලියන 30.07ක් ලැබී ඇත. ඊට අමතරව, එම සාමාජික ආයතනයට (MI) එරෙහිව ඉදිරිපත් කරන ලද ලැබිය යුතු දඩ මුදල සඳහා රු. 391,881.01 ක හිමිකම් පෑමේ සම්පූර්ණ සහ අවසාන පියවීම ලෙස 2025.09.16 දින ඇවරකරුගෙන් රු. 391,881.01 ක් ලැබුණි. තවද, සුරක්ෂිත ණය හිමියෙකු ලෙස, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයට පත් කරන ලද ඇවරකරු හරහා ලැබිය යුතු ණය මුදලෙහි හිමිකම් පෑමේ ශේෂය, එම සාමාජික ආයතනයෙහි ප්‍රධාන කාර්යාල දේපළෙහි ආරක්ෂාවෙන් අයකර ගැනීමට හැකි වනු ඇත. එය 2019 දී අතිරේක ඇපකරයක් ලෙස ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය වෙත උකස් කරන ලදී.	ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින් ඇවර කිරීමේ ක්‍රියාවලිය සම්පව නිරීක්ෂණය කළ යුතු අතර, පවතින සුරැකුම්පත් වලින් හිඟ ණය ශේෂය උපරිම ලෙස අයකර ගැනීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස්දැක්වීම	නිර්දේශය
යෝජනා ක්‍රමය විසින් ප්‍රාථමික අලෙවිකරුවකු සමඟ රු. මිලියන 147.05 ක මුදලකට 2016 මාර්තු 31 දිනට කල් පිරෙන ප්‍රතිවර්ත ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක රු. මිලියන 137.18 ක මුදලක් 2015 අප්‍රේල් 01 දින ආයෝජනය කර තිබුණි. ප්‍රාථමික අලෙවිකරු විසින් ඉහත ආයෝජනය සඳහා පාදක වූ සුරැකුම්පත්, ඒ වෙනුවෙන් කිසිදු සුරැකුම්පතක් ආදේශ නොකර ඉවත් කර ගෙන තිබුණි. ඒ අනුව, ඉහත සඳහන් ආයෝජනය සඳහා රු. මිලියන 144.25 ක් වූ හානිකරණයක් 2015 දෙසැම්බර් 31 දිනට යෝජනා ක්‍රමයේ මූල්‍ය ප්‍රකාශනවල සිදු කර තිබුණි. 2017 ජූලි 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික වෙන්දේසි කටයුතුවලට සහභාගිවීම අත්හිටුවීමට මෙම ප්‍රාථමික අලෙවිකරු වෙත නියෝග කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව අනුව, අනාරක්ෂිත ආයෝජකයකු විසින් මෙම සමාගම ණයගිම්යන්ගේ ස්වේච්ඡාවෙන් ගණන් බේරා වසාදැමීම සඳහා වන ඉල්ලීමක් කරන ලද අතර අධිකරණය මගින් 2022 ජූනි 17 දින ගණන් බේරා වසාදැමීම සඳහා වන නියෝගය ලබාදෙන ලදී. කෙසේ වෙතත්, ගණන් බේරා වසාදැමීම සඳහා ගොනු කළ නඩුව (CHC83/2021/CO) වෙනත් නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් විභාගවෙමින් පවතී.	හිමිකම් අවසන් කිරීමේ අරමුණින් එම ප්‍රාථමික අලෙවිකරුගේ ඇවරකරු විසින් යවන ලද 2025.06.02 දිනැති ලිපියේ සඳහන් කර ඇති පරිදි, ඇවර කිරීම යටතේ සමාගමට එරෙහිව ලැබී ඇති හිමිකම් අවසන් කිරීමේ ක්‍රියාවලියක ඇවරකරු යෙදී සිටින අතර ඔහු වසා දැමීමේ අධිකරණයට වාර්තාවක් ගොනු කරනු ඇත. ඇවරකරුගේ ඉල්ලීමට අනුකූලව, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය විසින් 2025.06.12 දින සංශෝධිත හිමිකම් පෑමක් ඉදිරිපත් කරන ලද අතර, එයට ගණන් බේරා වසාදැමීමේ පෙත්සම ගොනු කළ 2021.11.01 දින සිට අදාළ උපවිත නෛතික පොලිය ඇතුළත් කෙරිණි.	ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ඇවරකරු සමඟ තම හිමිකම් අය කර ගැනීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීම, එහි අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට සහ හානියට පත් ආයෝජන උපරිම ලෙස අයකර ගැනීමට ඇවර කිරීමේ ක්‍රියා පටිපාටි සම්පව නිරීක්ෂණය කළ යුතුය.

3.3 අරමුදලෙන් ගෙවීම් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ රෙගුලාසිවලට අනුව, 2012 ජනවාරි 01 දින හෝ ඊට පසුව මුදල් මණ්ඩලය විසින් බලපත්‍රය අත්හිටුවීම / අවලංගු කිරීම (2023.11.14 දක්වා ක්‍රියාත්මක) පිළිබඳව නියෝග කර ඇති විටකදී වන්දි ගෙවීම බලාත්මක වේ. ඒ අනුව, 2018, 2019, 2020 සහ 2023 යන වර්ෂයන් තුළදී සාමාජික ආයතන හතක බලපත්‍ර මුදල් මණ්ඩලය විසින් අවලංගු / අත්හිටුවීම කරන ලදී. 2021 මාර්තු 19 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද පුවත්පත් නිවේදනය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනවල බලපත්‍ර අවලංගුකිරීම හෝ අත්හිටුවීම කළ අවස්ථාවලදී එම ආයතනවල තැන්පත්කරුවන්ට උපරිම සහන සැලසීමේ අරමුණෙන් යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල රු.600,000 සිට රු.1,100,000 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. ලබා ගත හැකි වූ තොරතුරු මත පදනම්ව, බලපෑමට ලක් වූ මූල්‍ය සමාගම් හතේ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු මුළු වන්දි මුදල	බැංකු (විශේෂ විධිවිධාන) පනතහි 44(4) වගන්තියට අනුව රක්ෂණය කරන ලද තැන්පත්කරුවෙකුට උපවගන්තිය (1) යටතේ වන්දි ලබා ගැනීමට හිමිකම් ඇත්තේ සාමාජික ආයතනයෙහි බලපත්‍රය අවලංගු කළ දින සිට වසර හයක් ඇතුළත නිසි ලෙස සම්පූර්ණ කරන ලද හිමිකම් පෑමක් ඉදිරිපත් කිරීමෙනි. කෙසේ වෙතත්, 2021.08.06 දිනට පෙර බලපත්‍ර අවලංගු කරන ලද හෝ අත්හිටුවන ලද සාමාජික ආයතන වල තැන්පත්කරුවන්, එවැනි අවලංගු කිරීමේ හෝ අත්හිටුවීමේ දින සිට වසර හතරක් ඇතුළත	මෙම යෝජනා ක්‍රමය මගින් අපේක්ෂිත වන්දි හිමිකම් කාලෝචිත ලෙස පසු විපරම් කිරීම සහ අධීක්ෂණය කිරීම සහතික කළ යුතුය. විශේෂයෙන් 2023 බලපත්‍ර අවලංගු කළ මූල්‍ය ආයතනවල සුදුසුකම් ලත් තැන්පත්කරුව

රුපියල් මිලියන 35,276.28 ක් වූ අතර, එයින් රුපියල් මිලියන 31,364.33 ක්, එනම් සියයට 88.9 ක්, 2025 සැප්තැම්බර් 30 වන විට යෝජනා ක්‍රමයේ අරමුදලින් ගෙවා ඇති අතර, 2023 දෙසැම්බර් 31 වන විට සමස්ත ගෙවීම් ප්‍රගතිය සියයට 88 කි. බලපත්‍ර අවලංගු කිරීමේ වර්ෂය අනුව පියවීමේ ප්‍රගතිය 2018 දී සියයට 80.2 ක් (රු. මිලියන 4,133.21 න් රුපියල් මිලියන 3,318.46), 2019 දී සියයට 90.2 ක් (රු. මිලියන 1,190.74 න් රුපියල් මිලියන 1,074.31), 2020 දී සියයට 90.2 ක් (රු. මිලියන 29,893.72 න් රුපියල් මිලියන 26,970.51) සහ 2023 දී සියයට 1.7 ක් (රු. මිලියන 58.61 න් රුපියල් මිලියන 1.05) විය.

තම හිමිකම් ඉදිරිපත් කළ යුතුය. න්ට මුළු වන්දි ඒ අනුව, 2018-2020 කාලය තුළ මුදල පියවීමට බලපත්‍ර අවලංගු කරන ලද හෝ සඳහා බැංකු අත්හිටුවන ලද මූල්‍ය සමාගම් (විශේෂ වාණිජ) හයක තැන්පත්කරුවන් සඳහා විධිවිධාන) වන්දි ගෙවීම් 2024.12.31 දින පනතේ සිට අත්හිටුවන ලදී. 2023 දී කාලරාමුවලට බලපත්‍රය අවලංගු කරන ලද මූල්‍ය අනුකූලව සමාගමට වන්දි ගෙවීම් 2029 පහසුකම් දක්වා අඛණ්ඩව පවතින අතර, සැලසිය යුතුය. 2025.09.30 වන විට එහි තැන්පත්කරුවන්ට රු. මිලියන 1.42 ක් ගෙවා තිබුණි.

3.4 මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 'බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් තැන්පත්කරුවන්ගේ අනන්‍යතාවය හඳුනාගැනීමේ අංක අනිවාර්යයෙන් සටහන් කිරීම' මැයෙන් නිකුත් කරන ලද 2024 අංක 01 දරන මෙහෙයුම් උපදෙස් ප්‍රකාරව තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව, තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි දියුණු කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, 2024 වර්ෂය තුළ ආරම්භ කරන ලද සැලසුම්, (i) මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාල මිනුම් පිළිබඳ මහජන දැනුවත්භාවය මැනීම සහ වැඩි දියුණු කිරීම සහ (ii) සුපර්ටෙක් සොලූෂන්ස් (sup Tech solution) හඳුන්වාදීමේ මූලික පියවරක් ලෙස අනන්‍ය හඳුනාගැනීමේ අංකයක් (UIN) යටතේ තැන්පත්කරුවන් අනුව දත්ත එකතු කිරීමේ පද්ධතිය (DWDCS) ක්‍රියාත්මක කිරීම, සමාලෝචන කාලය අවසන් වන විට සම්පූර්ණ කර නොතිබුණි. එමගින් මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය(FSSNP) යටතේ කාර්ය	තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව සතුව වන්දි ගෙවීම් ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වාරික දායක මුදල් අධීක්ෂණය කිරීම සඳහා දැනට එක්සෙල් පාදක ක්‍රමයක් භාවිතා කරයි. තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා, 2024 මුල් භාගයේදී බලපත්‍රලාභී මූල්‍ය සමාගම් (LFC) 10 ක් සමඟ පෙර පරීක්ෂාවන් සිදු කරන ලදී. ඉන්පසු 2024 අප්‍රේල් මාසයේදී සංශෝධිත වලංගු මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ 2024 දෙවන කාර්තුව අවසන් වන විට සියලුම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 32 සඳහා ම සම්පූර්ණයෙන් හඳුන්වා දී තිබුණි. පසුව මෙම පද්ධතිය කුඩා බලපත්‍රලාභී බැංකු දක්වා ව්‍යාප්ත කරන ලද අතර එහිදී සමහර ආයතන තාක්ෂණික ගැටලු වලට මුහුණ පා තිබුණි. තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව අදාළ බැංකු සහ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ මෙම ගැටළු විසඳීම සඳහා සම්බන්ධීකරණ කරමින් සිටී. මේ අතර, මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ, තැන්පත්කරුවන් අනුව දත්ත එකතු කිරීමේ පද්ධතිය (DWDCS) ඇතුළුව පවතින තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම්වල පරතරය විශ්ලේෂණයක් සිදු කිරීමට සහ වෙනස් කිරීම් හෝ නව විස්තීර්ණ	මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ කාර්ය සාධනය මත පදනම් වූ නිර්ණායක කාලෝචිත ලෙස සාක්ෂාත් කර ගැනීම සහ තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව සහ අධීක්ෂණ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සඳහා තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව තැන්පත්කරුවන් අනුව දත්ත රැස් කිරීමේ පද්ධතිය, රටපුරා මහජන දැනුවත් කිරීමේ සමීක්ෂණය සහ දිගුකාලීන මහජන දැනුවත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම කඩිනම් කළ යුතුය.

සාධනය මත පදනම් වූ නිර්ණායක (PBCs) සාක්ෂාත් කර ගැනීමට දෙපාර්තමේන්තුවට ඇති හැකියාව සීමා වීමට තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණවල කාර්යක්ෂමතාව අඩු වීම සහ අධීක්ෂණ කාර්යක්ෂමතාව සීමා කිරීම බලපායි. තවද, මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ මූල්‍ය ගිවිසුමේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය පිළිබඳ මහජන දැනුවත්භාවය මැනීම සඳහා ප්‍රථම ජාතික මට්ටමෙන් නියෝජිත සමීක්ෂණය පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය වේ. සංගමයට පිළිගත හැකි ක්‍රමවේදයක් මත පදනම්ව, වසරක් ඇතුළත (2024 දෙසැම්බර් 31 හෝ ඊට පෙර), සහ කාන්තාවන් සහ අඩු ආදායම්ලාභී පවුල් සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අය ඇතුළු සාමාන්‍ය ජනතාව අතර යෝජනා ක්‍රමය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා දිගුකාලීන මහජන දැනුවත් කිරීමේ උපාය මාර්ගයක් වසර දෙකක් ඇතුළත (2025 දෙසැම්බර් 31 වන විට) අනුමත කිරීමට පාලක මණ්ඩලයට අවශ්‍ය වේ. කෙසේ වෙතත්, 2025 අගෝස්තු 31 වන විට, ජාතික මට්ටමෙන් නියෝජිත සමීක්ෂණය පැවැත්වීමේ සහ දිගුකාලීන මහජන දැනුවත් කිරීමේ උපාය මාර්ගය අනුමත කිරීමේ ප්‍රගතිය පිළිවෙලින් සියයට 45 ක් සහ සියයට 20 ක් පමණක් වූ අතර, මහජන දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා පියවර ගන්නා ලෙස සාමාජික ආයතනවලට කිසිදු නියෝගයක් නිකුත් කර නොතිබුණි.

කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) ස්ථාපිත කිරීම නිර්දේශ කිරීම සඳහා තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු තාක්ෂණ උපදේශකයෙකු ප්‍රසම්පාදනය කිරීම ආරම්භ කර ඇත. මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය 2024 අප්‍රේල් 03 වන දින සිට ක්‍රියාත්මක විය. එහි ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස, තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව විසින් ජාතික මට්ටමින් මහජන දැනුවත් කිරීමේ සමීක්ෂණයක් පැවැත්වීම සඳහා උපදේශන සමාගමක් ප්‍රසම්පාදනය කිරීම ආරම්භ කරන ලදී. ලෝක බැංකුව සහ ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව සංකීර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසුව, 2025 මැයි 16 වන දින ගිවිසුම අත්සන් කරන ලදී. සමීක්ෂණය 2025 ඔක්තෝබර් 03 වන දිනට අවසන් කිරීමට සැලසුම් කර තිබුණද ප්‍රතිදාන සමාලෝචන කමිටුව සහ ලෝක බැංකුවේ සමාලෝචන කණ්ඩායම විසින් සිදු කරන ලද දැඩි සමාලෝචන හේතුවෙන් ප්‍රමාදයන් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස, කොන්ත්‍රාත්තුව 2025 දෙසැම්බර් 09 දක්වා දීර්ඝ කරන ලද අතර, උපදේශන සමාගම දැනට සංශෝධිත ඉලක්කවලට අනුකූලව ක්ෂේත්‍ර සමීක්ෂණය සිදු කරයි. ඊට අමතරව, ලෝක බැංකුවේ අර්ධ වාර්ෂික සමාලෝචනයෙන් පසුව, 2025 ජූලි මැද භාගයේදී මහජන දැනුවත් කිරීමේ උපාය මාර්ග උපදේශකයෙකු ප්‍රසම්පාදනය කිරීම ආරම්භ කරන ලදී. සුදුසුකම් ලත් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOIs) නොලැබුණු බැවින්, කාර්යය භාරයන්ගේ විස්තර (TOR) සංශෝධනය කරන ලද අතර, 2025 සැප්තැම්බර් 30 වන දින අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉල්ලීම් (REOI) නැවත ප්‍රකාශයට පත් කරන ලදී.

3.5 රක්ෂණය කෙරෙන තැන්පතු මත ගෙවිය යුතු වාරික මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකරණයේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 නොවැම්බර් 15 දිනැති 2023 අංක 1 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනත් විධාන අංක 1 හි 7 වන වගන්තිය ප්‍රකාරව, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් පිළිගත් පරිදි වාණිජ බැංකු ආසන්නතම පෙර මූල්‍ය වර්ෂය අවසානයේදී විගණිත මූල්‍ය ප්‍රකාශන ප්‍රකාරව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 14	ලෝක බැංකු ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි සහ ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘති ප්‍රසම්පාදන සැලැස්මට අනුකූලව 2025 ජූලි 01 වන දින සිට වසරක කාලයක් සඳහා තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව (DIRD) පළපුරුදු ජාත්‍යන්තර තැන්පතු	සාධාරණ වාරික ගාස්තු සහ තැන්පතු රක්ෂණ සංචිත ඵලදායී ලෙස ගොඩනැගීම සහතික කිරීම සඳහා අවදානම් මත පදනම් වූ වාරික

ක් හෝ ඊට ඉහළින් පවත්වාගෙන යන්නේ නම් වර්ෂයකට සියයට 0.10 ක ප්‍රතිශතයක වාරිකයක් ගෙවිය යුතු සහ අනිකුත් සියලු වාණිජ බැංකු වර්ෂයකට සියයට 0.125 ක ප්‍රතිශතයක වාරිකයක් ගෙවිය යුතුය. කෙසේ වෙතත්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, එක් එක් මූල්‍ය සමාගමේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සැලකීමකින් තොරව මාසය අවසානයට උපවිත වූ පොලිය ද ඇතුළත්ව සියලු සුදුසුකම්ලත් තැන්පතු වල මුළු වටිනාකම මත වාර්ෂිකව සියයට 0.15 ක අනුපාතයකට මාසිකව ගණනය කර වාරික මුදල් ගෙවිය යුතුය. ලබාගත හැකි වූ තොරතුරුවලට අනුව, තෝරාගත් මූල්‍ය සමාගම් කිහිපයක ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය සියයට 4.85 සිට සියයට 95.66 දක්වා පරාසයක පවතින බව නිරීක්ෂණය විය. ඒ අනුව, සුදුසු පදනමක් මත එම සමාගම්වලින් අයකළ යුතු වාරික මුදල පිළිබඳව නැවත සලකාබැලීම අවශ්‍ය විය හැකිය. ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ මූල්‍යකරණ ගිවිසුමෙහි සඳහන් කාර්ය සාධනය පදනම්වූ කොන්දේසි ප්‍රකාරව, තැන්පතු රක්ෂණ සංචිතය ගොඩනැංවෙන හා පවත්වාගෙන යාම තහවුරුවන ආකාරයෙන් සාමාජික ආයතන විසින් ගෙවිය යුතු වාරික අනුපාතයට කළයුතු ගැලපීම් සඳහා ක්‍රමවේදයක් මහබැංකුවේ පාලක මණ්ඩලය අනුමත කිරීම සහ එම ක්‍රමවේදයට අනුකූලව වාරික අනුපාතය ගැලපීමට අවශ්‍ය විධාන නිකුත් කිරීම අවශ්‍ය වේ. අර්ධවාර්ෂික ව්‍යාපෘති අධීක්ෂණ වාර්තාවට අනුව, 2025 අගෝස්තු 31 වන විට ඉහත කාර්යසාධනය පදනම් කරගත් කොන්දේසිවල ප්‍රගතිය සියයට 25 ක් පමණ විය.

රක්ෂණ උපදේශකයෙකුගේ (DIA) සේවය ලබාගෙන තිබුණි. මෙම බඳවා ගැනීමේ අරමුණ වන්නේ ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වීමයි. විශේෂයෙන් මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ ආයතනික ධාරිතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි. කාර්යසාධනය මත පදනම් වූ කොන්දේසි 04 යටතේ නියම කර ඇති පරිදි, අදාළ නියාමන දෙපාර්තමේන්තු, එනම් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව (BSD) සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව (DSNBFI) සමඟ සහයෝගයෙන් අවදානම් මත පදනම් වූ වාරික (RBP) ක්‍රමවේදයක් සංවර්ධනය වෙමින් පවතී. ඒ අනුව, ජාත්‍යන්තර තැන්පතු රක්ෂණ උපදේශක වරයාගේ මග පෙන්වීම සහ තාක්ෂණික සහාය ඇතිව, අධීක්ෂණ දෙපාර්තමේන්තු සහ පවතින තැන්පතු රක්ෂණ සහ නිරාකරණ දෙපාර්තමේන්තුව (DIRD) දත්ත වලින් ලැබෙන යෙදවුම් මත පදනම්ව සාකච්ඡා සිදුවෙමින් පවතී. 2026 දෙවන අර්ධ වර්ෂය වන විට සාමාජික ආයතන සඳහා අවදානම් මත පදනම් වූ වාරික ක්‍රමවේදයක් (RBP) හඳුන්වා දීම ඉලක්කයයි.

ක්‍රමවේදයක් අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් කළ යුතුය.